

A/Lදැනුම් ප්‍රශ්න හැකි ආකාරයට
විකීර සපයා ,සවන් දෙන්න

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - 06

නිපුණතා මට්ටම 11.4 ; තොග සම්බන්ධ මූලික සංකල්ප විග්‍රහ කර තොග ගිණුම්ගත කරයි.

L K A S 02

ශුද්ධ උපලබ්ධි අගය තීරණය කිරීමේ ක්‍රම Methods for determination of Net Realizable Value

තොග සම්බන්ධව ශුද්ධ උපලබ්ධි අගය ගණනය කිරීමේ ක්‍රම 2 කි.

1. අයිතම ක්‍රමය Item by item basis
2. කාණ්ඩ ක්‍රමය Grouping method

කාණ්ඩය	භාණ්ඩ වර්ගය	ඒකක ප්‍රමාණය	ඒකකයක පිරිවැය (රු.)	ශුද්ධ උපලබ්ධි අගය (රු.)
සබන්	A	300	50	40
	B	200	40	45
	C	100	30	40
දන්තාලේප	P	50	80	70
	Q	60	50	60

අවසාන තොග පිරිවැය ගණනය කරන්න

- 1 අයිතම ක්‍රමය
- 2 කාණ්ඩ ක්‍රමය

තොගයේ වටිනාකම ලියා හැරීම අවශ්‍ය වන්නේ නම් ජ'නල සටහන් ලියන්න

වර්ගය	ඒකක ප්‍රමාණය	ඒකක පිරිවැය	මුද්ධ උපල බිඳ්බි අගය	
A	300	50	40	40 X 300= 12 000
B	200	40	45	
C	100	30	40	
P	50	80	70	
Q	60	50	60	

කාණ්ඩය	භාණ්ඩ වර්ගය	ඒකක ප්‍රමාණය	ඒකකයක පිරිවැය (රු.)	ශුද්ධ උපලබ්ධි අගය (රු.)
සබන්	A	300	50	40
	B	200	40	45
	C	100	30	40
දන්තාලේප	P	50	80	70
	Q	60	50	60

අවසාන තොග පිරිවැය ගණනය කරන්න

1 අයිතම ක්‍රමය

2 කාණ්ඩ ක්‍රමය

තොගයේ වටිනාකම ලියා හැරීම අවශ්‍ය වන්නේ නම් ජ'නල සටහන් ලියන්න

LKAS 02 (තොග)ප්‍රමිතයේ නිර්වචන අනුව තොග ලෙස හඳුනාගත හැකි වන්නේ පහත දෑ අතුරෙන් කුමක්ද?

A -සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීම සඳහා පවත්වා ගනු ලබන භාණ්ඩ

B - සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීම සඳහා නිෂ්පාදනය වෙමින් පවතින අයිතම

C -නිෂ්පාදන ක්‍රියාවලියේදී හෝ සේවා සැපයීමේදී භාවිතා කිරීමට ඇති ද්‍රව්‍ය සහ සැපයුම

1. A පමණි.

2. A හා B පමණි.

3. A හා C පමණි

4. B හා C පමණි

5. A, B හා C පමණි

2016 A/L

LKAS 02 (තොග)ප්‍රමිතයට අනුව තොගයේ පිරිවැය තීරණය කිරීමේදී පහත කුමන පිරිවැය අයිතමය /අයිතම ඇතුළත් කරනු නොලබයිද?

- A -අමුද්‍රව්‍ය ,ග්‍රමය හෝ වෙනත් නිෂ්පාදන පිරිවැයට අදාළව අපතේ යන ලද අසාමාන්‍ය වටිනාකම්
- B - නිෂ්පාදිත භාණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදාහරින තෙක් දරනු ලබන ගබඩා පිරිවැය
- C -ප්‍රදර්ශනාගාරවල පරිපාලන පොදුකාර්ය පිරිවැය

1. A පමණි.
2. B පමණි
3. A හා B පමණි
4. B හා C පමණි
5. A,B හා C යන සියල්ලම

2019 A/L

තොග අයිතම තුනක් සඳහා 2012.03.31 දිනට පහත තොරතුරු සමාගමක් විසින් සපයා ඇත.

අයිතම	නිෂ්පාදන පිරිවැය(රු)	අපේක්ෂිත විකුණුම් ආදායම(රු)	අපේක්ෂිත විකුණුම් වියදම(රු)
A	13 000	15 000	5 000
B	10 000	16 000	4 000
C	17 000	19 000	7 000

අයිතම ක්‍රමය අනුව 2012 .3.31 දිනට තොගයේ වටිනාකම කුමක්ද?

1. රු.32 000
2. රු.34 000
3. රු.40 000
4. රු.42 000
5. රු.50 000

2012 A/L